



මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

“වායු දූෂණයෙන් තොර අපේ ලොවක්”
දීප ව්‍යාප්ත පාසැල්/විවෘත පෝස්ටර් තරඟය

වායු දූෂණය හේතුවෙන් විවිධ සෞඛ්‍ය, පාරිසරික හා සමාජීය බලපෑම් ඇති වන බැවින් වායු දූෂණය සිදුවන ආකාර හා එය අවම කිරීමට ගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව පාසැල් සිසුන් හා මහජනතාව දැනුවත් වීම සඳහා “වායු දූෂණයෙන් තොර අපේ ලොවක්” යන තේමාව යටතේ දීප ව්‍යාප්තව පාසැල්/විවෘත පෝස්ටර් තරඟයක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව පැවැත්වේ. මෙහිදී ජයග්‍රාහිකයින් සඳහා ත්‍යාග සහ සහතික පත් 2019 ජාතික පරිසර දින උත්සවයේදී ලබා දීමට සැලසුම් කර ඇත.

මේ සඳහා පහත පරිදි පාසැල් අංශයෙන් තරඟ කාණ්ඩ 3ක් යටතේද විවෘත අංශයෙන්ද නිර්මාණ ඉදිරිපත් කිරීමට අවකාශ සලසා ඇත.

තරඟ කාණ්ඩ :

- | | |
|-------------------|---------------|
| 1. පාසැල් තරඟය | 2. විවෘත තරඟය |
| ❖ 6 – 9 ශ්‍රේණි | |
| ❖ 10 – 11 ශ්‍රේණි | |
| ❖ 12 – 13 ශ්‍රේණි | |

පෝස්ටර් ඉදිරිපත් කල යුතු ආකාරය :

- ❖ කඩදාසියේ ප්‍රමාණය අගල් : 14 X 18
- ❖ කඩදාසියේ වර්ගය : බ්‍රිස්ල් බෝඩ් / ආර්ට් බෝඩ් / කෙන්ට් බෝඩ්
- ❖ වර්ණ මාධ්‍යය : දිය සායම් / පැස්ටල් / ඇක්‍රලික් / පෝස්ටර් සායම්
- ❖ පොස්ටර් භාර ගන්නා අවසාන දිනය : 2019 අප්‍රේල් 05

සියළු කාණ්ඩ වල ජයග්‍රාහිකයින් සඳහා පහත සඳහන් පරිදි ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට බලාපොරොත්තු වේ.

- ❖ 1 වන ත්‍යාගය - රු. 20,000.00
- ❖ 2 වන ත්‍යාගය - රු. 15,000.00
- ❖ 3 වන ත්‍යාගය - රු. 10,000.00
- ❖ විශේෂ කුසලතා ත්‍යාග 7 දෙනෙකු සඳහා - රු. 5,000.00
- ❖ මීට අමතරව සියළු තරඟ කාණ්ඩවල 40 දෙනෙකු සඳහා කුසලතා සහතික ලබා දීමට නියමිතය.

තරඟ කොන්දේසි :

1. ඉහත සඳහන් තේමාව යටතේ ඕනෑම වැකියක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන එක් මාධ්‍යකින් පමණක් අදාල ලෙස පෝස්ටරයට ඇතුළත් කල හැකිය.
2. පොස්ටරය පිටුපස තරඟ කාණ්ඩය, නිර්මාණකරුගේ නම, පාසැල(පාසැල් සිසුන් සඳහා), ලිපිනය, දුරකථන අංකය සඳහන් කර එවිය යුතුයි.
3. පාසැල් ළමුන් විසින් ඉදිරිපත් කරනු ලබන පොස්ටර් අදාල පාසලේ විදුහල්පති විසින් සහතික කර ඉදිරිපත් කල යුතුවේ.
4. විවෘත කාණ්ඩය යටතේ පෝස්ටර් ස්ව නිර්මාණයක් බව තමා විසින්ම සහතික කර හැඳුනුම්පත් අංකය සමග ඉදිරිපත් කල යුතුවේ.
5. අවසන් දිනයට පසුව ඉදිරිපත් කරනු ලබන පොස්ටර් තරඟය සඳහා භාරගනු නොලැබේ.

තරඟය සඳහා ඉදිරිපත් කරන පෝස්ටර් ප්‍රවීණ විනිශ්ච මණ්ඩලයක් මගින් තේරීම් සිදුකරනු ලබන අතර විනිශ්ච මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. තරඟය සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් ඉහත සඳහන් පිරිවිතරයන්ට අනුව පෝස්ටර් නිර්මාණය කර අධ්‍යක්ෂ, වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, “ සොබාදම් පියස “, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට 2019 අප්‍රේල් 05 දින ප.ව.2.00 හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපැල් මගින් හෝ අතින් ගෙනවිත් භාරදිය යුතු වේ.

ලේකම්
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
“සොබාදම් පියස“, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත,
බත්තරමුල්ල.
දුරකථන අංක 0112034221-22